



**නිකුත් කළේ** ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

**දිනය** 2021 ඔක්තෝබර් මස 18 දින

## මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව ප්‍රතිස්ථාපනය කෙරේ

2021 ඔක්තෝබර් මස 5 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව ප්‍රතිස්ථාපනය කරන ලදී. මෙලෙස ප්‍රතිස්ථාපිත මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සාමාජික සුනිල් ලංකාතිලක මහතා එහි සභාපතිත්වය දරයි. ස්ටැෆ් සමාගම් සමූහයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී දමිතා කුක් මහත්මිය; ලංකා වාණිජ මණ්ඩලයේ ආනයන අංශයේ සභාපති තිරංජන් දිසානායක මහතා; ඇක්සස් එන්ජිනියරින් පීඑල්සීහි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ජෝෂුවා මහතා; ආර්ථික විද්‍යා මහාචාර්ය සුනන්ද මදදුම බණ්ඩාර මහතා; බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අශ්රෝෆ් ඕමාර් මහතා; සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා; වැලිබල් වන් සමූහයේ සභාපති සහ හේලීස් පීඑල්සීහි සම-සභාපති ධම්මික පෙරේරා මහතා; මේනෙටෙක් ලංකා (පුද්ගලික) සමාගමේ සභාපති ජයමි පෙරුමාල් මහතා; ඩීඑස්අයි සැම්සන් සමූහයේ සම්මානනීය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය කුලතුංග රාජපක්ෂ මහතා; විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරී රුසිරිපාල තෙන්නකෝන් මහතා; සහ හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී කස්තුරි වෙල්ලරාජා විල්සන් මහත්මිය මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

මුදල් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ ප්‍රවණතා පිළිබඳව පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අදහස් හා අපේක්ෂා නියෝජනය කිරීම සහ එමගින් මහ බැංකුවට වඩාත් උපදේශනාත්මක ආකාරයකින් දැනුම්වත් මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමට හැකියාවක් ලබාදීම මෙම ඉහළ මට්ටමේ උපදේශන කමිටුවේ මූලික කාර්යභාරය වේ. මුදල් ප්‍රතිපත්ති කමිටුවෙහි ලේකම් කටයුතු සිදු කරනු ලබන ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුවෙහි ද ලේකම් කටයුතු සිදු කරයි.

මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව - 2021/2022



**සුනිල් ලංකානිලක මහතා**  
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ/ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සාමාජික



**දමිතා කුක් මහත්මිය**  
ප්‍රධාන මූල්‍ය නිලධාරී ස්ටැසන් සමාගම් සමූහය



**නිරංජන් දිසානායක මහතා**  
සභාපති - ආනයන අංශය ලංකා වාණිජ මණ්ඩලය



**ක්‍රිස්ටෝපර් ජෝෂුවා මහතා**  
කළමනාකාර අධ්‍යක්ෂ ආක්සස් එන්ජිනියරින් පීඑල්සී



**මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා**  
ආර්ථික විද්‍යා මහාචාර්ය



**අශ්වරෝ මිමාර් මහතා**  
ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැන්ඩික්ස් ලංකා සමාගම



**අශෝක් පතිරගේ මහතා**  
සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ සොල්ට්ලොජික් සමූහය



**ධම්මික පෙරේරා මහතා**  
සභාපති වැලිබේලි වත් සමූහය සම-සභාපති හේලිස් පීඑල්සී



**ජෙයම් පෙරුමාල් මහතා**  
සභාපති මේනෙටෙක් ලංකා (පුද්ගලික) සමාගම



**ආචාර්ය කුලතුංග රාජපක්ෂ මහතා**  
සමමානනීය කළමනාකාර අධ්‍යක්ෂ ඩිවිස්අයි සැමිසන් සමූහය



**රුසිරිපාල තෙන්නකෝන් මහතා**  
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරී



**කස්තුරි වෙල්ලරාජා විල්සන් මහත්මිය**  
සමූහ ප්‍රධාන විධායක නිලධාරී හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී